

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

මාතර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මාතර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                               | සභාවේ අදහස් දැක්වීම                                                                          | නිර්දේශය                                                       |
|-------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු ප්‍රාග්ධන වියදම් ණයහිමියන් රු.438,317 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.                    | කර්මාන්ත ඇස්තමේන්තු මුදල රු.494,365 ක් ලෙස දක්වා ඇති බවත්, බිල්පත් වටිනාකම රු.438,317 ක් බව. | නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.                        |
| (ආ) සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.432,569 ක් වූ තොග අයිතම 27 ක් යන්ත්‍ර හා උපකරණ සහ ලී බඩු හා සවිකිරීම් යටතේ ගිණුම්ගත කර තිබුණි. | 2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.                                                        | නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.                        |
| (ඇ) එකතුව රු.348,000 ක් වූ ප්‍රාග්ධන වියදම් අයහාර වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.                                              | 2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.                                                        | ප්‍රාග්ධන හා අයහාර වියදම් හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (ඈ) සමාලෝචිත වර්ෂයේදී ඉඩම් වෙන්දේසි කිරීමේදී ලැබිය යුතු සියයට 1 ක බදු මුදල රු.163,473 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.         | 2025දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.                                                         | නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.                        |

## 1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                         | සභාවේ දැක්වීම          | අදහස් | නිර්දේශය                                                                            |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|-------|-------------------------------------------------------------------------------------|
| ඉන්වෙන්ට්‍රි ලේඛනය, විස්තරාත්මක උපලේඛන, යාවත්කාලීන කරන ලද ස්ථාවර වත්කම් ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එකතුව රු.මිලියන 22.71ක් වූ ගිණුම් විෂයයන් 4ක් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය. | නිරීක්ෂණ පිළිගන්නා බව. |       | මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 41.78 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 10.96 ක් විය.

### 2.2 ආදායම් පරිපාලනය

#### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| ආදායම් ප්‍රභවය       | 2024                |            |                 |                             |                     | 2023       |                 |                             |  |  |
|----------------------|---------------------|------------|-----------------|-----------------------------|---------------------|------------|-----------------|-----------------------------|--|--|
|                      | ඇස්තමේන්තු ගත ආදායම | බිල් ආදායම | කළ රැස්කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් ආදායම | කළ රැස්කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |  |  |
|                      | රු.                 | රු.        | රු.             | රු.                         | රු.                 | රු.        | රු.             | රු.                         |  |  |
| (i) වරිපනම් හා බදු   | 11,767,200          | 5,971,839  | 5,679,143       | 9,395,993                   | 15,224,000          | 10,858,148 | 11,153,324      | 9,103,297                   |  |  |
| (ii) කුලී            | 3,675,600           | 3,563,334  | 3,584,234       | 171,256                     | 5,589,300           | 2,704,324  | 3,124,568       | 192,156                     |  |  |
| (iii) බලපත්‍ර ගාස්තු | 2,735,000           | 2,715,613  | 2,700,482       | 428,512                     | 3,045,100           | 2,618,633  | 2,696,433       | 413,381                     |  |  |
| (iv) වෙනත් ආදායම්    | 25,203,157          | 22,222,250 | 22,630,681      | 5,115,076                   | 13,147,000          | 17,673,734 | 18,749,479      | 5,523,507                   |  |  |
|                      | =====               | =====      | =====           | =====                       | =====               | =====      | =====           | =====                       |  |  |
|                      | 43,380,957          | 34,473,036 | 34,594,540      | 15,110,837                  | 37,005,400          | 33,854,839 | 35,723,804      | 15,232,341                  |  |  |

## 2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                               | සභාවේ දැක්වීම                                                   | අදහස්       | නිර්දේශය                                                          |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------|-------------|-------------------------------------------------------------------|
| (අ) වරිපනම්<br>සමාලෝචිත වර්ෂය අවසානයට පැවති රු.මිලියන 9.3ක හිඟ වරිපනම් ශේෂයෙන් වරිපනම් ඒකක 1441 කට අදාළව වර්ෂ 05කට වැඩි හිඟ ශේෂය රු.මිලියන 6.5 ක් විය.                                                        | හිඟ ශේෂ ගැනීමට කරන බව.                                          | අයකර කටයුතු | හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.                 |
| (ආ) බලපත්‍ර ගාස්තු<br>සමාලෝචිත වර්ෂය අවසානයට රු.428,513 ක බලපත්‍ර ගාස්තු හිඟව පැවතුණි.                                                                                                                        | හිඟ මුදල ගැනීම සඳහා නඩු පවරා ඇති බව.                            | අයකර        | හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.                 |
| (ඇ) වෙනත් ආදායම්<br>සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු වටිනාකම පිළිවෙලින් රු.මිලියන 7.69 ක් හා රු.මිලියන 58.76 ක් විය. | 2023 වර්ෂයට අදාළ මුද්දර ගාස්තු රු.මිලියන 29.406 ක් ලැබී ඇති බව. | අයකර        | හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය. |

## 3. මෙහෙයුම් සමාලෝචනය

### 3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

**විගණන නිරීක්ෂණය**

**සභාවේ අදහස් දැක්වීම**

**නිර්දේශය**

|                                                                                                                                                                                            |                                                                                                               |                                                             |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------|
| <p>සභා බලප්‍රදේශය තුළ දිරාපත් නොවන කසළ බැහැර කිරීම සඳහා ස්ථිර හා විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණු අතර සභාව සතු භාවිතා නොකරන ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක එම කසළ ගොඩගසා තිබුණි.</p> | <p>නොදිරන කසළ එකතු කිරීමේ වැඩසටහන තාවකාලිකව නතර කළ බව හා ප්‍රජා ශාලාවේ එකතු කර ඇති නොදිරන කසළ ඉවත් කළ බව.</p> | <p>විධිමත් කසළ කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය.</p> |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------|

**3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**

**විගණන නිරීක්ෂණය**

**සභාවේ අදහස් දැක්වීම**

**නිර්දේශය**

|                                                                                                                                                                                             |                                                                                                                                                                                                                                               |                                                                                                                                   |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා මාර්ග පළඳු කිරීමේ අවස්ථා 543ක් සඳහා සභාව විසින් රු.මිලියන 4.51 ක තැන්පතු මුදල් අයකර තිබුණද මාර්ග පළඳු කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නොතිබුණි.</p> | <p>2022 හා 2023 වර්ෂවලදී කාපටි මාර්ග පළඳු කිරීම සඳහා තැන්පත් කරන ලද මුදල් රඳවා ඇතත්, කාපටි මාර්ග අළුත්වැඩියාව සඳහා සභාව සතුව සම්පත් නොමැති බැවින් එම මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපි යොමුකර ඇති බව.</p> | <p>තැන්පත්කරුවන් විසින් ප්‍රතිසංස්කරණය නොකළ මාර්ග හඳුනාගෙන සභාව විසින් තැන්පතු මුදල යොදවා අදාළ මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතුය.</p> |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------|

**3.3 වත්කම් කළමනාකරණය**

**විගණන නිරීක්ෂණය**

**සභාවේ අදහස් දැක්වීම**

**නිර්දේශය**

|                                                                                                           |                                |                                                         |
|-----------------------------------------------------------------------------------------------------------|--------------------------------|---------------------------------------------------------|
| <p>සභාව භුක්ති විදින ඉඩම් 10 ක සහ සුසාන භූමි 05ක නිත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි .</p> | <p>නිරීක්ෂණය පිළිගන්නා බව.</p> | <p>නිත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
|-----------------------------------------------------------------------------------------------------------|--------------------------------|---------------------------------------------------------|

### 3.4 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                              | සභාවේ අදහස් දැක්වීම     | නිර්දේශය                                                                                  |
|----------------------------------------------------------------------------------------------|-------------------------|-------------------------------------------------------------------------------------------|
| සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ තනතුරු 25 ක් අනිරීක්ෂිතව පැවතුණි | නිරීක්ෂණය පිළිගන්නා බව. | සභාව සඳහා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව පිළිබඳ සමාලෝචනය කර ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය. |

## 4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

### 4.1 අයවැය පාලනය

| විගණන නිරීක්ෂණය                                                                                                          | සභාවේ අදහස් දැක්වීම     | නිර්දේශය                                                                                                                                            |
|--------------------------------------------------------------------------------------------------------------------------|-------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ ඇතුළත් එකතුව රු.මිලියන 19.85 ක් වූ සංවර්ධන යෝජනා 29 ක් වර්ෂය තුළදී ක්‍රියාත්මක කර නොතිබුණි. | නිරීක්ෂණය පිළිගන්නා බව. | අයවැය ලේඛනයේ ඇතුළත් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු අතර අයවැය ලේඛනය ප්‍රායෝගික හා ක්‍රියාත්මක කළ හැකි ලේඛනයක් ලෙස පිළියෙල කළ යුතුය. |